

**2018.09.27 වන දින පෙ.ව. 10.00 ට සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද
කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.**

සභභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 3. ගරු කාරක සභික - එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.
- 5. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 6. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 7. ගරු කාරක සභික - කේ.නිමල් යසසිරි කඵපහන මැතිතුමා
- 8. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
- 9. ගරු කාරක සභික - ජී.කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.
- 10. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

සභභාගී නොවූ :

- 1. ගරු කාරක සභික - එම්.ඩී. මාලනී වන්දුලතා මැතිතුමිය.

සභභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ. වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 5. කාර්යභාර නිලධාරී - කහභේන - ජී. වමරි පත්මලතා මිය.
- 6. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
- 7. සංවර්ධන නිලධාරී - ඩී.පී. ඉෂානි කමලිකා මිය
- 8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 9. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එච්.යූ. නිශාන්ති මිය.
- 10. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එල්.ඒ. ධර්මසේන මයා.
- 11. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය.

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු
ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. “අනවසර ඉදිකිරීම් ඉවත්කර පාර නිරවුල්ව ලබාදෙන්න” යන හිසින් යුතුව භංවැල්ල, දිද්දෙණිය උතුර, අංක 194 පදිංචි ඩබ්. ඒ. ආනන්ද මහතා විසින් යොමුකරන ලද ලිපිය සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව කටයුතු කිරීමට තීරණය කරන ලදී.
2. “ජයනන්ද මාවත අතුරු මාර්ගයේ ජල බැසයාම” යන හිසින් යුතුව පාදුක්ක, අරුක්වත්ත, අංක 352/2/1 හි පදිංචි නාලනී වැලිවත්ත මහත්මිය විසින් 2018.08.10 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඉදිරි පියවර ගැනීමට තීරණය කරන ලදී.
3. පාදුක්ක, පිටුමපේ, අක්කර 8, 8කේ හි පදිංචි කේ.ඒ.ජී. පද්මසිරි මහතා විසින් 2018.07.07 දිනැතිව “මාර්ගය අවහිර වන කාණු කපා ජලය බැහැරට යාමට සැලැස්වීම” යන හිසින් යුතුව ඔහුගේ නිවසට පිවිසෙන මාර්ගය අවහිර වන ලෙස කාණු කපා වැසි ජලය යාමට පී.වී.සී. බට දෙකක් දමා ඇති බැවින් වැසි දින වලදී මාර්ග හරහා ජලය ගලා යාම තුළින් ගමන් කිරීමට නොහැකි බව දන්වා යොමු කරන ලද ලිපියට අදාළව පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව කටයුතු කරන ලෙස දන්වා සිටින ලදී.
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සතී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් 2018 ජූලි මස 17 වැනි දින සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හිඟුරල කොට්ඨාශයේ අලුත්අම්බලම ග්‍රාම නිලධාරී වසමේ අංක 51/4 හා 51/5 බෝක්කු අතරින් හැරී බැරේගල කන්ද ගම්මානය දක්වා ඇති “ජය මාවත” නමින් ව්‍යවහාර කරන මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාව වෙත පවරාගෙන අවශ්‍ය සංවර්ධන කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව සලකා බලන ලද කාරක සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අත්පත් කරගෙන ඇති කොටස ප්‍රාදේශීය සභාව වෙත පවරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කරන ලදී.
5. “බෝපේ මිහිර ප්‍රජා ශාලාව සම්බන්ධවයි” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපියට අදාළ මෙම ප්‍රජා ශාලාවේ අයිතිය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් පවතින බැවින් කොට්ඨාශ මන්ත්‍රීතුමා හරහා විසඳා ගන්නා ලෙස දන්වා ලදී.
6. “ලබාදුන් නඩු තීන්දුව ද නොසලකා ස්වභාවික ජල මාර්ගයක් අවහිර කිරීම නිසා ඇතිවන පීඩාව සඳහා විසඳුමක් ලබාගැනීම” යන හිසින් යුතුව කොස්ගම, කනම්පැල්ල, අංක 107/1 දරණ ස්ථානයේ පදිංචි ආර්. සෝමපාල මහතා විසින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් පරිසර හා පහසුකම් කාරක සභාවේදී ද සාකච්ඡා කළ අතර එහිදී ස්වභාවික ජල බැස්ම අවහිර කර ඇති කොටුදැල දින 14 ක් ඇතුළත කඩා ඉවත් කරන ලෙස යාබද ඉඩම් හිමි සෝමසිරි වන්දුසේන මහතා වෙත ලිපි මගින් දන්වා යැවීමට තීරණය කළ අතර එම තීරණය ක්‍රියාත්මක කිරීමට දැනුම්දෙන ලදී.

7. කොස්ගම, තාවල්ගොඩ, අංක 426 හි පදිංචි ගොවිමහතූන් විසින් “පොදු පහසුකම්වලට වෙන්කර ඇති ඉඩමෙන් පාරක් ලබාගැනීම” යන හිසින් යුතුව යොමු කරන ලද ලිපියට අදාලව ඉඩම් හිමියන්ගේ එකඟතාවය ලිඛිතව ලබාගැනීමට තීරණය කරන ලදී.
8. “ගැසට් නොකරන ලද ප්‍රාදේශීය සභාව විසින් අනුමත වෙන්දේසි බිම් කට්ටි සඳහා වූ මාර්ග සංවර්ධනය” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා විසින් 2018.08.15 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාලව සියලු ඉඩම් කට්ටි හිමියන්ගෙන් මාර්ගය සභාවට පැවරීමට කැමැත්ත ප්‍රකාශිත ලිපියක් කොට්ඨාශ භාර ගරු මන්ත්‍රීතුමා හරහා කාරක සභාව වෙත ඉදිපත් කරන ලෙස දන්වා සිටින ලදී.
9. හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො. 28, 30 ආටිගල ට්‍රේඩ් සෙන්ටර් හි ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමේදී උදෑසන 11.00 – 12.00 අතර කාලසීමාවේ දැඩි හිරු රශ්මිය නිසා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම අසීරු බැවින් අමානෝ ෂීට් දමා වහලයක් ගැසීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් එහි හිමිකරු එස්.ඒ.ඩී. පුෂ්පකුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලද ලිපියට අදාල තාක්ෂණ නිලධාරී වාර්තාව සලකා බලන ලද කාරක සභාව පදික වේදිකාව අවහිර වන බැවින් එම ඉල්ලීම ඉටුකළ නොහැකි බව හිමිකරු වෙත ලිපි මගින් දන්වා යැවීමට තීරණය කරන ලදී.
10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා විසින් බෝක්කු සෑදීම සඳහා සිලින්ඩර ලබාගැනීම යන හිසින් යුතුව දුන්කල හේන අතුරු මාර්ගවල ජලය පාර දිගේ ගලා යෑම හේතුවෙන් මාර්ග දැඩි සේ අබලන්ව ඇති අතර ඒ සඳහා අවධානය යොමුකර සිලින්ඩර ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාලව කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව හියුම් පයිප්ප ලබාදීමට තීරණය කරන ලදී.
11. මාර්ගය ප්‍රිමික්ස් දමා පිළිසකර කර ගැනීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා විසින් 2018.08.20 දිනැතිව 442^{වන} පඤ්ඤාගුල ග්‍රාමසේවා වසමට අයත් ප්‍රධාන මාර්ගයක් වන රන්මුදු ඇල්ල අසල සිට නුගේතැන්න දක්වා ඇති ප්‍රධාන මාර්ගය දැඩි සේ අබලන්ව ඇති හෙයින් එය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව මේ වනවිට ප්‍රිමික්ස් යෙදීමට කටයුතු කරමින් පවතින බවට කොස්ගම තාක්ෂණ නිලධාරීතුමිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
12. මාර්ග පිළිසකර කර ගැනීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා විසින් 2018.08.20 දිනැතිව ඉළක්ඔව්ව හන්දියෙන් ආරම්භ වන කොස්වත්ත මාර්ගය ආරම්භ වන ස්ථානයේ පාලම අසල දැඩි වලවල් සෑදීම නිසා කොස්වත්ත දක්වා වාහන ගමන් කිරීමට අපහසු වී ඇති බැවින් එම මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉදිරිපත් කළ ලිපියට අදාල ඉල්ලීමට

අනුව මේ වනවිට ප්‍රමිතයේ යෙදීමට කටයුතු කර ඇති බවට කොස්ගම තාක්ෂණ නිලධාරීතුමිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

13. දිද්දෙණිය දකුණ අගල කපුහේන අතුරු මාර්ගයේ නිවාස 12 ක් පමණ ඇති බැවින් එම අතුරු මාර්ගය භාවිතා කරන ප්‍රදේශවාසීන්ගේ විසින් එම මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාදීමට කැමැත්ත පල කරමින් 439/ඒ දිද්දෙනිය අගල කපුහේන අතුරු මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාදීම යන හිසින් යුතුව ග්‍රාම නිලධාරී විසින් යොමු කරන ලද ලිපියට අදාලව භංවැල්ල තාක්ෂණ නිලධාරී විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව අදාල පාර්ශවයන් ඉදිරි කාර්මික සේවා කාරක සභාව වෙත කැඳවීමට තීරණය කරන ලදී.

14. දුරකතන රැහැන් කණු ඉවත් කර ගැනීම යන හිසින් යුතුව 2018.08.20 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් 429/ඒ හිඟුරල ග්‍රාම නිලධාරී වසමේ දෙහිගහලන්දට හැරෙන ස්ථානයේ සිටුවා ඇති දුරකතන රැහැන් කණු නිසා ගම්මානයට බස් හෝ ලොරි රථ ගමන් කිරීමට නොහැකි වී ඇති බැවින් එම කණු අඩි 02 ක් පිටුපසට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

15. හිඟුරල, ඉදිකඩ මූකලාන ප්‍රදේශවාසීන් විසින් 2018.08.26 දිනැතිව 429/ඒ හිඟුරල ග්‍රාමසේවා වසමේ ඉදිකඩ මූකලාන නම් ග්‍රාමයෙහි නිවාස 30 කට පමණ පානීය ජලය ලබාගැනීම සඳහා ලිදක් කපා සිලින්ඩර් බැස්සවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අඩි 05 ක් පළල සිලින්ඩර් 06 ක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා මාර්ගයෙන් යොමු කරන ලද ලිපියට අදාල වාර්තාව ඉදිරි කාරක සභාව වෙත ලබාදෙන බවට කොස්ගම තාක්ෂණ නිලධාරීතුමිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

16. “පාර අවහිර කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව පාදුක්ක, උග්ගල්ල, නො. 156/1 හි පදිංචි පී. රසිකා දමයන්ති මහත්මිය විසින් 2018.08.10 දිනැතිව ඇයගේ නිවසට යන මාර්ගය අවහිර වන සේ ඇයගේ ඉඩමෙන්ද කොටසක් අල්ලා විදුලි කණුව ද වත්ත ඇතුළට දමා කම්බි ගසා ඇති බැවින් මේ පිළිබඳව සොයා බලා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මඩු ප්‍රසාද් මැතිතුමා මගින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ප්‍රවේශයේ මායිම්වල නිරවද්‍යතාවය සලකා බැලීම සඳහා නව ප්‍රවේශය මිනින්දෝරුවරයෙකු ලවා භෞතිකව මායිම් සලකුණු කරගන්නා ලෙස උපදෙස් ලබාදී දැනට ඒ අනුව කටයුතු කරන බවට වාර්තාව දන්වා ඇති බව පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තා කර ඇත.

17. පාදුක්ක ක්‍රීඩාංගන මාවත දෙවනි පටුමග අසල කාණු පද්ධතිය සකසා ගැනීම සඳහා ඇස්තමේන්තුවක් සකස් කර දෙන ලෙසත්, දෙවන පටුමග ආරම්භක ස්ථානයේ වැසි ජලය රැඳී පවතින බැවින් එම ස්ථානයේ සපත්තු කාණුවක් සාදා දෙන ලෙසත් ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම

මධු ප්‍රසාද මැතිතුමා විසින් යොමු කරන ලද ලිපියට අදාලව ලක්ෂ 05 ක් පමණ වැයවන බවත් විස්තරාත්මක ඇස්තමේන්තුවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවට පාදුක්ක තාක්ෂණ නිලධාරී විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

18. කොස්ගම, බප/හෝ/ කොස්ගම සුමේධ විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් පාසලට එන මාවත පිළිසකර කර ගැනීම සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.07.10 දිනැතිව අත්සන්ද සහිතව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා මගින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ඇස්තමේන්තු සකස් කිරීමට තීරණය කරන ලදී.

19. “පාරේ කාණු පද්ධතිය අවහිර කිරීම හා බොක්ක කට පටුකර අනවසර තාප්පයක් බැඳීම සම්බන්ධව” යන හිසින් යුතුව ඉදිරිපත් කළ ලිපියට අදාලව පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව අවහිර කිරීම් ඉවත් කිරීම සඳහා ලිඛිතව දැනුම් දුන් බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

20. පාදුක්ක, හංවැල්ල පාර, මැල්වත්ත, අංක 75/54 හි පදිංචි එච්.ඒ. නිමල්සිරි මහතා විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද මැතිතුමා මගින් මැල්වත්ත ප්‍රදේශවාසීන් ගමන් ගන්නා මාර්ගය වැසි දිනවල ජලයෙන් පිරීයාම හේතුවෙන් ගමන් කිරීමට නොහැකි වී ඇති අතර ජලය බැසයාම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

21. නිවසට යාමට පාරක් ලබාගැනීම සඳහා යන හිසින් යුතුව 2018.08.20 දිනැතිව හංවැල්ල, තුන්තාන, කෝන්ගහවත්ත, අංක 93/01/01 හි පදිංචිකාරිය වන සෝමලතා මහත්මිය හට වසර 10 ක සිට නිවසට යාමට ස්ථීර පාරක් නොමැති නිසා විශාල දුෂ්කරතාවයකට පත්ව සිටින බවත් කුඩාකන්ද මූලික පිඹුරේ නො 5889 හි ඇයගේ ඉඩමට අංක 72 ඉඩමින් වැටී ඇති පාර එකී ඉඩමේ අයිතිකරු වන එච්. විමලරත්න යන අය විසින් ලබාදීමට කැමැත්ත පල කර ඇති බැවින් එම පාර සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාලව මිනින්දෝරු වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

22. “මානක සැලසුම් අංක 349 හේවාගම් වත්ත ඉඩම හල්පේ - පාදුක්ක මාර්ගය භාවිතා කිරීම” යන හිසින් යුතුව පාදුක්ක, හල්පේ, නො. 315/බී හි පදිංචි ඒ.ඩී. කිත්සිරි නැමති අය විසින් ඉදිරිපත් කරන ලද ලිපියේ සඳහන් ඉල්ලීම අනුව එය ඉටුකළ නොහැකි බව දන්වා යවන ලද බව කාරක සභාවට දන්වා සිටින ලදී.

23. කොස්ගම, ඉහළ කොස්ගම, දොළ ඉහළ ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත ගමගේ මැතිතුමා මගින් අලුබෝදල සිට දොළ ඉහළ හරහා ඉහළ

කොස්ගම ගොතවත්ත සුසාන භූමිය දක්වා මිනුම්කරණයේදී වෙන් කරන ලද පාර ඉඩම් හිමියන් ඔවුන්ගේ ඉඩම් වලට යා කර පාර වසා රබර් වගා කර ඇති බවත් මෙම මාර්ගය දොළ ඉහළ සිට කොස්ගම නගරයට, සතිපොළට, පොලිසියට, ග්‍රාම නිලධාරී කාර්යාලයට හා මාතෘ සායනයට පැමිණිය හැකි කෙටි මාර්ගය වන බැවින් මෙම මාර්ගය නිදහස් කර ජනතා අයිතියට පත්කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

24. කොස්ගම, ඉහළ කොස්ගම, අංක 428 ඉහළ කොස්ගම උතුරු ග්‍රාම නිලධාරී වසමේ, ඉහළ කොස්ගම අලුබෝදල ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත ගමගේ මැතිතුමා මඟින් අලුබෝදල සිට ඉහළ කොස්ගම ගොතවත්ත සුසාන භූමිය දක්වා දොළ ඉහළ හරහා මිනුම්කරණයේදී වෙන් කරන ලද පාර සුසාන භූමියට ඇති කෙටි පාර වුවත් ඉඩම් හිමි වැව්ලිකරුවන් විසින් ඔවුන්ගේ ඉඩම් වලට යා කර පාර වසා ඇති බවත් මේ හේතුව නිසා කි.මී. 1 ½ ක් පමණ දුර ගමන් කිරීමට සිදුවී ඇති බැවින් මෙම මාර්ගය නිදහස් කර ජනතා අයිතියට පත්කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

25. මූන්ඩිගම්පල ලේන්තැරි පාරේ 1 වන අතුරු පාර සභාවට පැවරීම සඳහා වන ඉල්ලීම් ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාළ ලිපිලේඛණ සම්පූර්ණ කර ඇති බැවින් මෙම මාර්ගය සභාවට පවරා ගැනීමට අදාළ යෝජනාවක් මහා සභාවට ඉදිරිපත් කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

26. කැඩිගොස් ඇති බෝක්කු 02 ක් අළුත්වැඩියා කිරීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා විසින් 2018.07.16 දිනැතිව ගලගෙදර දකුණු ග්‍රාම සේවා වසමේ කොටුගොඩැල්ල මාර්ගයේ නිසාන්ත මහතාගේ නිවස අසල වංගුවේ ඇති බෝක්කුවේ කොටසක් කැඩී ඇති බැවින් අනතුරක් ඇතිවීමට ප්‍රථම එම කොටස අළුත්වැඩියා කරදෙන ලෙසත්, මොරටුව කන්ද මාර්ගයේ වෙළ කොටසෙහි මැද ඇති බෝක්කුව කොටසක් ගිලා බැස ඇති බැවින් එය ද සුදුසු පරිදි අළුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාළ ඉල්ලීම වැඩි ඒකකය ආරම්භ කිරීමේ පසු සිදුකිරීමට තීරණය කරන ලදී.

27. පහත්ගම අරලිය මාවත පටු කිරීම සම්බන්ධ ලිපිය සම්බන්ධයෙන් දෙපාර්ශවය කාරක සභාව වෙත කැඳවූ අතර ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රකාර අඩි 13 ක් පමණ වන පාරෙහි දැනට අඩි 08 ක් පමණක් පවතින බැවින් මාර්ගය දෙපස ඉඩම් හිමියන් සියලුදෙනා මිලඟ කාරක සභාව වෙත ඔප්පු සහ පිඹුරු පිටපත් ද සමඟ කැඳවීමට ගත් තීරණය ප්‍රකාර නැවත ගෙන්වා සාකච්ඡා කළ අතර සම්පූර්ණ ඉඩම මිනින්දෝරුවරයෙකු ලවා මැන මායිම් සලකුණු ලෙස ප්‍රදේශවාසීන්ට දැනුවත් කළ අතර මායිම් සලකුණු කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. “තුන්තාන පොදු සුසාන භූමියේ ඇති පැරණි චිතක දල්වන ස්ථානය ඉවත් කර ගැනීම සම්බන්ධයෙනි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා විසින් 2018.09.17 දිනැතිව තුන්තාන නව ආදාහනාගාරය සඳහා වෙන්කර ඇති ස්ථානයේ වසර 15 කට වඩා පැරණි චිතක දැල්වීම සඳහා සකස් කර ඇති බිරළු වැට ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් විරෝධතා තිබේදැයි බැලීම සඳහා ස්වේච්ඡා සංවිධාන සමඟ සාකච්ඡාවක් 2018.10.01 දින ප.ව. 4.00 ට පැවැත්වීමට ද තීරණය කරන ලදී.
2. පාදුක්ක, වේරගල, පුවක්ගහවෙල පාර, නො.82 හි පදිංචි කේ.ඩී.ආරියසේන මහතා විසින් 2018.09.25 දිනැතිව “වේරගල පුවක්ගහවෙල පාර පැති කණු අවහිර කිරීම” යන හිසින් යුතුව වේරගල පුවක්ගහවෙල පාරේ වැසි ජලය බැසයාමට ඇති කාණු නිසි නඩත්තුවක් නොමැති වීම නිසා හා අසල නිවාසවල අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ගොඩවී ඇති අතර එම ජලය පුවක්ගහවෙල කුඹුරට එක් ස්ථානයකින් බැසයන අතර දැනට මෙම පැති කාණුවේ කෙසෙල් ගස් පවා සිටුවා ඇති බැවින් මේ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තා ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
3. කොස්ගම බප/හෝ/ අලුත්අම්බලම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් “අනතුරුදායක ගස් දෙකක් කපා ඉවත් කිරීමට අවසර ලබාගැනීම” යන හිසින් යුතුව 2018.09.21 දිනැතිව පාසල් භූමියේ පිහිටා ඇති දිරාගිය පොල් ගසක් සහ කොස් ගසක් ඇති බැවින් ඒවා ඉවත් කිරීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ පිළිබඳ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලිඛිතව දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.
4. හංවැල්ල, කෙලින්විදිය, හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ල, දෙවැනි මහල, අංක 26සී/1/2 හි පදිංචි ඕලිෂන් පෙරේරා මහතා විසින් 2018.09.10 දිනැතිව “හංවැල්ල නගරයේ පාරක් නම් කර ගැනීම සඳහා” යන හිසින් යුතුව සීZටා ජයසූරිය යන අය විසින් කරන ලද සමාජ සුභ සාධන කටයුතු දක්වමින් ස.තා.ස හා හැටන් නැෂනල් බැංකුවත් අතරින් දිවෙන මාර්ගය ඇය විසින් සලකුණු කර ප්‍රධානය කර ඇති බැවින් එම මාර්ගය ඇය නමින් නම් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
5. කොස්ගම, පහළ කොස්ගම, ඩබ්. ජී. කුසුම්වන්දු මහතා විසින් 2018.09.19 දිනැතිව “මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කිරීම” යන හිසින් යුතුව පහළ කොස්ගම, කොස්ගම 427 බටහිර ග්‍රාම සේවක වසමේ ඇති හික්ගහවත්ත නැමති ඉඩමේ පිහිටි මාර්ගය 1993 වසරේදී ප්‍රාදේශීය සභාව වෙත පවරා ඇති අතර 1979-03-14 දින එස්.බී. ප්‍රනාන්දු මිනින්දෝරුතැනගේ අංක 621 පිඹුරේ යටතේ මාර්ගය

වෙන්කර ඇත. මෙම පිඹුරේ පළල අඩි 20 ක ප්‍රමාණයක් වෙන්කර ඇතත් ඊට වඩා අඩු ප්‍රමාණයක් ඇති බැවින් මෙම මාර්ගය සැලැස්මේ ප්‍රකාර නිරවුල් කර දෙන ලෙස ඉල්ලමින් පිඹුරේ පිටපතක් ද සහිතව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

6. හංවැල්ල, කම්මල්වත්ත පාර, දිද්දෙනිය උතුර, කම්මල්වත්ත පාර පදිංචිකරුවන් විසින් 2018.06.18 දිනැතිව “පාර අවහිර වන ලෙස ඇති ලයිට් කණු ඉවත් කරගැනීම සඳහායි” යන හිසින් යුතුව මෙම මාර්ගය අවහිර වන ලෙස ලයිට් කණු දෙකක් පැවතීම නිසා ඔවුන්ගේ නිවෙස් වෙත වාහනයක් ගෙනයාමට නොහැකි බැවින් මෙම ලයිට් කණු ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් පදිංචිකරුවන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් 2018.08.10 දිනැතිව පිටුම්පේ සෝමානන්ද මාවතෙහි වෙන්දේසිවත්ත කොටසෙහි අතුරු මාර්ගයක් හරස්වන පරිදි ආධාරක වීදුලි කණුවක් ඇති බැවින් ත්‍රීරෝද රථයක්වත් ගමන් කිරීමට නොහැකි බැවින් එම කණුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය මුදල් වීදුලි බල මණ්ඩලයට ලබාදී එම කණුව ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. පාදුක්ක, ගලගෙදර, හයිලෙවල් පාර, නො. 201 හි පදිංචි එම්. සෝමදාස මහතා විසින් “ඉඩම මතින් වතුර බැහැර කිරීම සම්බන්ධව කෙරෙන අභියාචනයයි” යන හිසින් 2018.09.05 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභාව වෙත පිටපත් සහිතව පළාත් පාලන කොමසාරිස්තුමා වෙත ලබාදුන් ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. පාදුක්ක, මලගල, නො. 158/බී හි පදිංචි කේ.පී.ඩී.ඩී. කරුණාත්ත මහතා විසින් “2018.08.18 දින සීතාවක ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරීතුමිය (මාර්ග) අප නිවසේදී කළ සාකච්ඡාව සම්බන්ධයෙනි” යන හිසින් යුතුව 2018.08.26 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා ඇස්තමේන්තු සකස් කර එම ඇස්තමේන්තුගත මුදල අදාල පාර්ශවයන් විසින් සභාවට තැන්පත් කිරීමෙන් පසු ඉදිරි පියවර ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා විසින් 2018.05.05 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග ලේඛනයේ අංක 796 දරණ පාදුක්ක අංක 461 ග්‍රාමසේවා වසමේ පාදුක්ක, හොරණ පාර, අතුරු මාර්ගය (ඩයස් ඉන්ධන පිරවුම්හල අසලින් ඇති) සඳහා හැඳින්වීමේ නාමයක් නොමැති බැවින් එම මාර්ගය මිය පරලොව සැපත් සරත් ගුණසේකර මහතා වෙනුවෙන් “සරත් ගුණසේකර මාවත” ලෙස නම් කරන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛනයක් ද සමඟ

යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී. චින්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් 2018.08.21 දිනැතිව පාදුක්ක අංගමුව ලක්බිම ලැන්ඩ්ස් ජේල්ස් හා හෝම් ලැන්ඩ්ස් යන ආයතන මඟින් වෙන්දේසි කරන ලද ඉඩම් කොටස්වල පදිංචිකරුවන් ඔවුන්ගේ තැපැල් කටයුතු වලදී දැඩි අපහසුතාවයකට ලක්වන බැවින් එම ඉඩම් කොටස් සඳහා පිවිසෙන මාර්ගය “අරුණලු පෙදෙස” වශයෙන් නම් කරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා විසින් 2018.08.22 දිනැතිව “ලහිරුගම ප්‍රධාන මාර්ගයේ හියුම් පයිප්ප බෝක්කුව අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙනි” යන හිසින් යුතුව ලහිරුගම ප්‍රධාන මාර්ගයේ සිට දිවියමල දොලට වතුර ගලා බසින හියුම් පයිප්ප බෝක්කුවේ එක් හියුම් පයිප්පයක් කැඩී ඉවත් කර ඇති බැවින් මාර්ගය අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව දක්වමින් කාර්මික නිලධාරී මහතෙකු මඟින් පරීක්ෂා කර බලා සුදුසු පරිදි එම බෝක්කුව ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.පී.ඩී. ඉන්ද්‍රානි මැතිතුමිය විසින් 2018.09.20 දිනැතිව V.C නිවාසවලට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ජලය බැසයාම සඳහා කාණු පද්ධතියක් නොමැති බව සඳහන් කරමින් “නිවස වැසි ජලයෙන් යටවීම සම්බන්ධවයි” යන හිසින් යුතුව ආර්. ඒ. කරුණාවතී මහත්මියගේ ඉල්ලීම් ලිපිය ද ඔප්පු සහ පිඹුරු පිටපත් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.පී.ඩී. ඉන්ද්‍රානි මැතිතුමිය විසින් 2018.09.20 දිනැතිව “විදුලි කණුවක් හා ටෙලිෆෝන් කණුවක් පාරෙන් ඉවත්කර ගැනීම” යන හිසින් යුතුව 426 ඒ මුරුතගම මලගොරක පාරට හිටවා ඇති ලයිට් කණුව හා ටෙලිෆෝන් කණුව පාර ප්‍රතිසංස්කරණය කිරීම, වාහන දෙකක් මාරුවීම හා ජලය බැසයාමට කාණු පද්ධතියක් ඉදිකිරීම යන ක්‍රියාවන්වලට බාධාවක් බැවින් ඒවා ඉවත්කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.පී.ඩී. ඉන්ද්‍රානි මැතිතුමිය විසින් 2018.09.20 දිනැතිව “වැසි ජලයෙන් නිවාස යටවීමෙන් වන පීඩා සම්බන්ධවයි” යන හිසින් යුතුව අංක 50 ආනන්දගම, නයිගල, අකරවිට ලිපිනයෙහි දැරුවන් තිදෙනෙකු හා දෙමිපිය දෙපළ සමඟ පදිංචි ඩබ්. වසන්ත මහතාගේ නිවස වැසි කාලයේදී පාරෙන් එන වතුර පාර නිසා යටවන බැවින් මේ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා

ලෙස ඉල්ලමින් ඩබ්. වසන්ත මහතාගේ ඉල්ලීම් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල විතානගේ මැතිතුමා විසින් 2018.09.18 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් ලිපිය ද සමඟ එම ලිපියේ සඳහන් කොට්ටවත්ත අතුරු මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා JCB යන්ත්‍රය ලබාදෙන ලෙසත් මාර්ගයේ තාර දමා සකස් කිරීමට ඇස්තමේන්තුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල විතානගේ මැතිතුමා විසින් 2018.09.25 දිනැතිව “අනාරක්ෂිත වීදුලි රැහැන් ඉවත් කරගැනීම” යන හිසින් යුතුව කභවල ක්‍රීඩා පිටියේ මධ්‍යයේ ඉතා පහත් මට්ටමින් අනාරක්ෂිත තත්වයේ පිහිටා ඇති වීදුලි රැහැන් ක්‍රීඩා කරන දරුවන්ගේ ආරක්ෂාවට ගැටළුවක් බැවින් එම වීදුලි රැහැන් පද්ධතිය ක්‍රීඩාපිටියේ මායිම දිගේ ස්ථානගත කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

18. ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා විසින් “අතුරු මාර්ගයක් සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම සම්බන්ධව” යන හිසින් යුතුව අංක 459/බී සියඹලාව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ සියඹලාව ප්‍රධාන මාර්ගයෙන් ආරම්භ වන හල්ගහදෙතිය ඉඩමට පිවිසෙන දිගින් මීටර් 550 හා පළල මීටර් 15 පමණ මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන අවශ්‍ය සංවර්ධන කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් අවශ්‍ය ලිපිලේඛණ ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්දකුමාරසිංහ මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව “අකරවිට බෙනවල පාර හැරී යන පොදු පාරේ ඇති වීදුලි කණුව ඉවත් කිරීම.” යන හිසින් යුතුව 434 අකරවිට ග්‍රාම නිලධාරී වසමේ බෙනවල පාර කෙලවරෙන් හැරී ඇති දේවසිරි මහතාගේ සහ ජානක ප්‍රසාද් සෙනෙවිරත්න යන අයගේ නිවෙස් දක්වා වැටී ඇති පොදු පාරේ ඇති වීදුලි කණුව ඉවත් කර පාරේ අයිනකට දමා එම සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්දකුමාරසිංහ මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව “435 ඒ ගිරාඉඹුල බේකරි ගොඩැල්ල මාර්ගයේ අතුරු පාර සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කිරීම සඳහා යෝජනා කිරීම.” යන හිසින් යුතුව 435 ඒ ගිරාඉඹුල ග්‍රාම නිලධාරී වසමේ බේකරි ගොඩැල්ල මාර්ගයේ අතුරු මාර්ගය (පොදු පාර) සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලමින් අදාල ලිපි ලේඛණ ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ

කාරක සභාව, මේ සම්බන්ධයෙන් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජනේන්ද්‍ර මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව “ක්‍රීඩා පිටියට විදුලිය ලබාගැනීම” යන හිසින් යුතුව කොස්වත්ත ග්‍රාම නිලධාරී වසමට අයත් ඇල්ල උඩ පිහිටි වොලිබෝල් ක්‍රීඩා පිටිය සඳහා විදුලිය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

22. “වග පාදුක්ක ප්‍රධාන මාර්ගය සහ දඹේර පාදුක්ක ප්‍රධාන මාර්ගය දෙපස විශාල කැලෑව ඉවත්කිරීම.” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව ඉහත සඳහන් මාර්ගය දෙපස ඇති ලඳු කැලෑව නිසා රථවාහන ගමන් කිරීමේදී දැඩි අවදානමක් ඇති බව එම මාර්ගවල ධාවනය කරන බස්රථ හිමියන් හා ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත මේ පිළිබඳව පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දුරකථන මගින් දැනුම් දුන්නද පියවරක් නොගත් බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

23. “මාර්ග දෙපස සුද්ධ කර කාණු සැකසීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජනේන්ද්‍ර මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව ඉළක්ඹවිට කොට්ඨාසයට අයත් පඤ්ඤාගුල ප්‍රධාන මාර්ගය නව ආරම්භක ස්ථානයේ සිට මාර්ග දෙපස මැන සෑදීම නිසා මාර්ග වසාගෙන ඇති අතර පන්සල්වල කඩින පෙරහැර ගමන් කරන හෙයින් මෙම මාර්ග සුද්ධ කර ගැනීම සඳහා සභාව සතු බැකෝ යන්ත්‍රය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව “දොඹකරයක් ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව සීතාවක ප්‍රාදේශීය සභාවේ වැඩ කටයුතු සඳහා යොදා ගන්නා පාර තැලීමේ යන්ත්‍රය, පාරෙහි කාණු වලට ලබාගන්නා හියුම් පයිප්ප සහ අනෙකුත් බර උපකරණ (බෝක්කු) පටවා ගැනීම සඳහා ආරක්ෂිත වැඩපිළිවෙලක් නොමැති බැවින් එම යන්ත්‍රය ඉතා ඉක්මණින් ලබාදෙන ලෙස යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ඉල්ලීම මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව “වග, ඉරිදාපොල හංදිය වැසි ජලය බැසයාම සඳහා ඇති කාණු පද්ධතිය දීර්ඝ කර ගැනීම සඳහා” යන හිසින් යුතුව වග, ඉරිදාපොල නගරයට එකතු වන වැසි ජලය බැසයාම සඳහා ඇති කාණු මගින් පිටවන වැසි ජලය සහ අප ජලය හේතුවෙන් එම කාණුව දෙපස ඇති නිවෙස් වල නිවැසියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති

බැවින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්දකුමාරසිංහ මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව “බොල්ලතාව දැත්තර යා කෙරෙන මාර්ගය පිළිසකර කර ගැනීම සඳහා” යන හිසින් යුතුව බොල්ලතාව සහ දැත්තර යා කෙරෙන පාර මහජනතාවට ගමන් කිරීමට අපහසු ආකාරයට පාර අබලන් වී ඇති අතර දැත්තර ප්‍රදේශයෙන් කෝකිල මන්ත්‍රීතුමාගේද සභාය ඇතිව මෙම බොල්ලතාව සහ දැත්තර යා කෙරෙන මාර්ගය ගල් පස්, JCB යන්ත්‍රය හා මෝටර් ශ්‍රේඛරය යොදා සකස් කරදෙන ලෙස ඉල්ලමින් දැත්තර බොල්ලතාව ගම්වාසීන් වෙනුවෙන් තිලක් නැමති අය විසින් ලබාදුන් ලිපියද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

27. “පාසල් පරිශ්‍රයේ ඇති ගස් ඉවත් කිරීම සම්බන්ධයෙනි” යන හිසින් යුතුව 2018.09.26 දිනැතිව තුම්මෝදර, කෙළිමඩල කනිටු විදුහලේ විදුහල්පතිතුමා විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා මඟින් බප/හෝ/ කෙළිමඩල කනිටු විදුහලේ පාසල් භූමියේ ඇති සමහර ගස් දැවැන්ට ඉතා අනතුරුදායක බැවින් ඒවා ඉවත්කරදෙන ලෙස පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ ද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් නොගත් බැවින් එම ගස් ඉවත් කර ගැනීම සඳහා කටයුතු කර දෙන ලෙස යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

28. “ප්‍රවේශ මාර්ගය අවහිර වන පරිදි කම්බි ගැසීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.09.10 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් ජනසව් මාවතේ අංක 311/ඒ/1 හි පදිංචිකරු විසින් ප්‍රවේශ මාර්ගය අවහිර වන පරිදි කම්බි ගසා ඇති බවට සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව කොස්ගම තාක්ෂණ නිලධාරීතුමය විසින් ස්ථානීය පරීක්ෂණයක් ද පවත්වා මේ බව සනාථ කර එම කටයුත්ත නවතන ලෙස දන්වා ඇතත් මේ දක්වා සිදුවී නොමැති බැවින් මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් පෙර දී ගත් තීරණ, ගැසට පත්‍රය හා ඉල්ලීම් ලිපිවල පිටපත් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කාර්මික සේවා කාරක සභාව විසින් සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණයේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස වග, කළුඅගල, 311/ඒ/1 හි පදිංචි ඩී.පී. සංචිත මහතා වෙත නැවතත් ලිඛිතව දැනුම් දීම සුදුසු බවට තීරණය කරන ලදී.

29. “පොදු පහසුකම් සඳහා වෙන් වූ භූමිය සැකසීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.08.12 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 454 උග්ගල්ල ග්‍රාමයට අයත් හවුසි මාර්ගයට මුහුණලා පින්තවල දුම්ඊපළ ආයතනයේ ඇති පැරණි වෙන්දේසි ඉඩමෙහි සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පර්. 50 කට වැඩි බිම් ප්‍රමාණයන් පරිහරනයට නුසුදුසු ලෙස ගස්වැල් වැවී

ඇති හෙයින් JCB යන්ත්‍රය යොදා පිරිසිදු කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදක තාක්ෂණ නිලධාරී විසින් ලබාදී ඇති වාර්තාව අනුව කටයුතු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

30. “අනතුරුදායක තැඹිලි ගසක් සම්බන්ධව” යන හිසින් යුතුව හංවැල්ල, පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා විසින් 2018.07.28 දිනැතිව නො. 221/එස්/02 පහත්ගම හංවැල්ල පදිංචි අතුකෝරලගේ සිරියලතා යන අය 2018.07.24 වන දින අංක CIB II 373/347 යටතේ කරන ලද පැමිණිල්ලට අදාළව විමර්ශනයක් සිදුකළ අතර තැඹිලිගස අනතුරුදායක බවට අනාවරණය වූ බැවින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

31. “පාරක් නම් කිරීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව මාවතගම බටහිර ග්‍රාමසේවා වසමෙහි පිහිටි දෙල්ගඟවත්ත ඉඩම මැදින් තිබෙන මාර්ගය දේවක වැලිකන්න මහතාගේ නිවස අසලින් ආරම්භ වී ඒ.ඩී ආරියදාස මහතාගේ නිවස අසලින් අවසන් වන මාර්ගය මාවතගම ගමෙහි සිටි සමාජ සේවකයෙකු මෙන්ම ගම්මුලාදැනිවරයෙකු ලෙස කටයුතු කළ ඩබ්ලිව් දොන් සේතන් රාළහාමි යන අයට ගෞරවයක් ලෙස “ඩබ්ලිව් දොන් සේතන් රාළහාමි මාවත” ලෙස නම් කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

32. වේරගොල්ල කන්දේ විහාර පාර III වන පටුමග සංවර්ධනය කිරීමට යෝජිත බැවින් 1 ½ හියුම් පයිප්ප 03 ක් ලබාදෙන ලෙස ඉල්ලමින් “වේරගොල්ල කන්දේ විහාර පාර III වන පටුමග සංවර්ධනය” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා විසින් 2018.09.27 යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තා ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

33. “පොදු නාන ලීද පිළිසකර කරගැනීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව මාවතගම නැගෙනහිර ග්‍රාම සේවා වසමෙහි මාවතගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය ඉදිරිපිට පිහිටි පොදු නාන ලීද විශාල ප්‍රමාණයක් භාවිතා කරන අතර එම ලීද වටා ඇති බැම් සහ ලිං මිදුල ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තා ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

34. “වෙන්දේසි ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ අවධානය යොමු කිරීම පිණිසයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර හල්පගේ මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව උග්ගල්ල කොට්ඨශයට අයත් ප්‍රදේශයක ‘මෙටරෝ ලැන්ඩ්ස්’ ආයතනය මඟින් සංවර්ධනය කර

විකුණන ඉඩම සම්බන්ධයෙන් විශාල ගැටළු පවතින හෙයින් මේ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම, ස්ථානීය පරීක්ෂණ නොකිරීම, ප්‍රමිතියකින් තොරව කටයුතු සිදුවීම, මහජන පීඩාකාරී පරිදි සංවර්ධන කටයුතු කිරීම නිසා ප්‍රදේශවාසීන් විශාල කලකිරීමටත් අපහසුතාවයටත් පත්ව ඇති බැවින් මේ සඳහා සාධාරණ ලෙස මැදිහත් වන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාළ වෙන්දේසි ආයතනයේ හිමිකරු සහ කොට්ඨාශයේ ගරු මන්ත්‍රීතුමා සමඟ සාකච්ඡාවක් ඉදිරි පාදුක්ක සැලසුම් කමිටුවේදී පැවැත්වීමට තීරණය කරන ලදී.

35. “පෙරමුසු ලබාගැනීම පිණිසයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව උග්ගල්ල කොට්ඨාශයට අයත් අබලන්ව ඇති උග්ගල්ල සිරිසුමන මාවත, මිල්ලදෙනිය මාවත, හල්පේ පුස්සාගල මාවත සහ උග්ගල්ල ගල්කඩුව මාර්ගය යන මාර්ග පෙරමුසු යොදා පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

36. “ASP ඉඩම් ව්‍යාපෘතියේ පොදු පහසුකම් කොටස සම්බන්ධයෙනි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව උග්ගල්ල කොට්ඨාශයට අයත් හල්පේ ග්‍රාමයෙහි පිහිටි ඉහත ඉඩම් කොටස් කර විකිණීමේ ව්‍යාපෘතියට අදාළව සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා පොදු පහසුකම් වෙනුවෙන් ආසන්න වශයෙන් අක්කර පහක පමණ ප්‍රමාණයක් වෙන්කර ඇති බැවින් එම ඉඩම තිබෙන ස්ථානය හා ප්‍රමාණයන් පිළිබඳව අවධානය යොමුකරන ලෙස දක්වමින් ලබාදෙන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

37. “ආරාමය පාර, වමර හැර පළමු මාර්ගය ප්‍රාදේශීය සභාවට පැවරීම සඳහා ඉල්ලුම් කිරීම” යන හිසින් යුතුව ප්‍රාදේශීය සභාවට අයත් අරුක්වත්ත ජයසුන්දර පෙදෙසේ, ආරාමය පාරේ, පිහිටි පළමුව වමට හැරෙන පෞද්ගලික මාර්ගය නිවාස සහ ඉඩම් කට්ටි 9 ක් පමණ තිබෙන අඩි 10 ක් පමණ පළල මාර්ගය ප්‍රාදේශීය සභාවට පැවරීම සඳහා එම මාර්ගයට අයත් ගම්වැසියන් විසින් 2018.09.26 දිනැතිව ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

38. කොස්ගම විලේප්පි නිවාස වාසීන්ගේ සුභ සාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් 2018.09.02 දිනැතිව “කොස්ගම විලේප් ග්‍රාමයට යාබදව පිහිටි ඉඩමක් සංවර්ධනය කර විකිණීම” යන හිසින් යුතුව සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීවරුන් නොසිටි පසුගිය කාලයේ ඔවුන්ගේ ග්‍රාමයට යාබදව පිහිටි ඉඩමක් “ලක්බිම දේපළ සමාගම” නැමති දේපළ සමාගමක් විසින් මිලට ගෙන සංවර්ධනය කර කට්ටි කර විකුණා ඇති නමුත් එම ඉඩම සඳහා මූලික යටිතල පහසුකම් කිසිවක් නිසි ප්‍රමිතියට අනුව සපයා නැති බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලමින්

ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම උප කාර්යාලයේ සැලසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

39. කොස්ගම, ඉහළ කොස්ගම, අක 354/1 හි පදිංචි කේ. විල්මන් මහතා විසින් 2018.06.20 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා මඟින් “මාර්ගය කොන්ක්‍රීට් අතුරා ගැනීම සඳහා” යන හිසින් යුතුව ඉහත ලිපිනය ඇතුළුව තවත් නිවෙස් 10 ක් පමණ පදිංචිකරුවන් දැනට භාවිතා කරන ගුරු පාර අධික ලෙස සෝදා පාලුවට ලක්ව ඇති අතර ත්‍රිරෝද රථයකට පවා ගමන් නොහැකි පරිදි අබලන් වී ඇති එම මාර්ගය කොන්ක්‍රීට් අතුරා සකසා දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තා ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

40. කොස්ගම විලේප්පි නිවාස වාසින්ගේ සුභ සාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් 2018.09.02 දිනැතිව “සුසාන භූමිය ක්‍රමවත්ව සැකසීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා මඟින් අංක 426 තාවල්ගොඩ ග්‍රාමසේවා වසමට අයත් මෙම ග්‍රාමයට යාබදව පිහිටා ඇති සුසාන භූමිය ග්‍රාමසේවා වසම් 09 ක ජනතාව ප්‍රයෝජනයට ගන්නා අතර මෘත දේහ මිහිදන් කිරීමේදී නිසි ක්‍රමවේදයකින් තොරව අක්‍රමවත්ව සිදුකිරීම නිසා මෙහි ඇති සීමා සහිත භූමි ප්‍රමාණය අනාගතයේදී ප්‍රයෝජනයට ගත නොහැකි වන බවත් සුද්ද පවිත්‍ර නොකිරීම නිසා ඒ අවට සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවත් දක්වමින් මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තා ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

41. කොස්ගම විලේප්පි නිවාස වාසින්ගේ සුභ සාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් 2018.09.04 දිනැතිව “සේවා පියසක් ලබාගැනීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා මඟින් අංක 426 තාවල්ගොඩ ග්‍රාමසේවා කොට්ඨාශයේ නිළ ග්‍රාම නිලධාරී කාර්යාලයක්, සමෘද්ධි නිලධාරී, ගොවි නිලධාරී හෝ කෘෂි නිලධාරී කාර්යාලය කිසිවක් පිහිටා නොමැති බැවින් ජනතාවට මෙම නිලධාරීන්ගේ සේවය ලබාගැනීමේදී සහ නිලධාරීන්ට ජනතාවට සේවය සැලසීමේදී සුදුසු ස්ථානයක් නොමැති බැවින් මහත් අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමුකර පොදු පහසුකම් සඳහා වෙන්කර ඇති සුසාන භූමිය අසල ඇති භූමියෙහි සුදුසු බිම් කොටසක සේවා පියසක් තනාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තා ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

42. සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන වැඩසටහන 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන දින හා කොට්ඨාශය පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර මේ අනුව අදාළ මන්ත්‍රීතුමා සමඟ සාකච්ඡා කර ශ්‍රමදාන වැඩසටහන

සාර්ථකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස වැඩ අධිකාරී, අදාළ කාර්යභාර නිලධාරීන් හා කර්මාන්ත පරිපාලකවරුන්ට කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.

- 2018.10.07 දින - එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
- 2018.10.14 දින - කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 2018.10.21 දින - අශෝක වැලිකල මැතිතුමා
- 2018.10.28 දින - අරුණ පී. දිවිගල්ල මැතිතුමා

03. සාකච්ඡා සටහන්

1. ප්‍රමිතිය යෙදීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස තාක්ෂණ නිලධාරී දැනුවත් කරන ලදී.
2. කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර පෙරදී හංවැල්ල සතිපොළට එම කොටස ලබාගැනීමට තීරණය කර තිබූ බැවින් තාවකාලිකව එහි ඉදිකිරීම් සිදුකළ අතර එම කොටස පොළ සඳහා ලබානොගන්නා බවට මේවනවිට තීරණය කර ඇති බැවින් ස්ථිර ලෙස එකී ඉදිකිරීම් සිදුකිරීම සඳහා මේ වනවිට ඇස්තමේන්තු සකස් කර ඇති බවත් කඩිනමින් එම කාර්යය ඉටුකරන බවටත් ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.